

පාරමිපරික ආහාර හා සංස්කෘතික සබඳතාවන්

රී. එම්. අනුරුද්ධ තෙන්නකෝන්

පරිසර කළමනාකරණ නිලධාරී

පේට විවිධත්ව ලේකම් කාර්යාලය.



පාරමිපරික දැනුම අප සතු අස්පරිශිය උරුමයයි පාරමිපරික දැනුම සෑම විෂය ක්ෂේත්‍රයන් තුළම අන්තර්ගතව ඇති අතර ඒ අතරින් පාරමිපරික ආහාර තාක්ෂණය සුවිශේෂිය වේ. ආයු, වර්ණ, සැප, බල පූජාවෙන් පරුප්‍රහන් ජාතියක් බහු කිරීමට පාරමිපරික ආහාර තාක්ෂණයෙන් ලැබුණු දායකත්වය මුහුද්‍ය විසේම පාරමිපරික ආහාර තාක්ෂණය හා සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාවය කැපී පෙනෙන ලක්ෂණයයි.

ආහාර හා බිඳුනු කෙම් කුම රාජීයයි. අතීතයේ ආහාර පිසින මිත්තනිය හෝ මව අන් අයට රහස්‍ය බුලත් ක්ෂමට ගන්නා තුනු ස්වල්පයක් පොලොස් ඇඹුලට දමන්නේ පොලොස් ව්‍යෙෂනයේ පොලොස් කැබේලිවල රතු පැහැය වැඩි කිරීමටය. විවිධ ආහාර රැවිය ව්‍යවහාර පොලොස් ඇඹුලක් ලැබේ. විසේම කරවිල ව්‍යෙෂනය සඳහා කපන කරවිල කැබේලි පොල් වනුර බඳුනකට දමා රික වේලාවක් තැබේම මගින් කරවිල වලට ආවේණික තිත්ත රස අඩු කරගැනීම ද සිදු කරන ලදී. පොලොස් ඇඹුල රසවත් වීමට මෙන්ම කරවිල ඇඹුලේ තිත්ත අඩුවීමටත් ව්‍යෙෂන සඳහා ගන්නා පොල් කුඩා කැබේලි වලට කපා ව්‍යෙෂනවලට වික්කිරීම සිදුකරයි. මෙහිදී පොල් කැබේලි පොල් බඳයෙන් වෙන් කරගැනීම හිරීමනයේ තුළයෙන් සිදුකර ගැනීමද කෙමයි. මේ සියලු කෙම් කුම නිහඩව නමුත් සියලුව විමසිල්ලෙන් බලා සිරින දියානියන් ගුහනය කරගන්නේ පාරමිපරික දැනුමේ දැක පූරුද්ද හා කල පූරුද්ද ඉස්මතු කරමිනි.

දෙහි ගස පාරමිපරික දැනුම් සම්බුද්‍යක් හා බැඳී පවතින අතීතයේ සෑම ගෝ ගෙදරකම මූලිතයෙන්ගෙය ආසන්නයේ ව්‍යෙෂනයේ ගාකයයි. ඔෂ්ඨයිය ගාකයක් ලෙසත් ආහාර තාක්ෂණයෙන්ද යොදාගන්නා ගාකයක් ලෙසත් දෙහි ඉතා වැදුගත්ය. විසේම නින්දේ දකින අසුන සිහින මුළුන්ම කියා පැවැත්වී ද දෙහි ගසටය. ආහාර සඳහා දෙහි ඇඹුල් සැපයීමට ප්‍රධාන වශයෙන් දෙහි යොදාගන්න රඳ අතර, දෙහි සුලහ කාලයට දෙහි වැදුගත් දැමීම දෙහි කල් තබාගන් පාරමිපරික කුමයි. විහිදීද කා සම්බුද්‍යක් කතා නොකර වීම කාර්ය නිම කිරීම සිදුවිය. විසේම ගෙවත්තේ දෙහි ගසෙන් මුණු දෙහි දැමීම සිදු නොකරන ලදී. වීමෙන්ම ප්‍රවුනෙන් පිට අයට ගෙවත්තේ පිහිටි දෙහි ගසෙන් දෙහි කඩා ගැනීමට ඉඩ නොදුන් අතර දෙහි ගෙඩියක් ඉල්ල පැමිණෙන අයට ප්‍රවුනේ කෙනෙකුම ගසෙන් දෙහි කඩාගෙන දීම සිරිතක් විය. මෙම අවස්ථා දෙක සිදු කළෙන් විමගින් දෙහි ගස ඉක්මනින් විනාශකී යන බව සමාජ විශ්වාසයයි. මිරස් ගල්දීම සම්බෝලයට දෙහි ඇඹුල් වික් කිරීමද සිදු නොකරයි. වික නැරිටේ පිහිටි දෙහි ගෙධි තුනක් බොහෝ-විවිධ දෙහි කැපීම සඳහා යොදාගනී. ආනුරෝධ සුවිපත් කිරීම සඳහා සිනෑම කෙනෙක් තම දෙහි ගසෙන් දෙහි දීමට මැලි නොවත්තේ ගැමී ජන පිටිතයේ පවතින සහ්යිත්වය පෙන්වමිනි. විසේම හඳු තුනියම් සඳහා තම ගසෙන් දෙහි දීමට ඔවුන් මැලි වෙති. ආනුරෝධ සඳහා හැර වෙසත් කිසිදු අවස්ථාවක ගිරයෙන් දෙහි නොකළයි.

වියලි කළුපිය ප්‍රදේශයන්හි අල් පුහුල් බිජුලට හමුවන බෝගයකි. තවමත් “පුහුල් නොරා” කරන් දැනෙයි කතාන්දරය වැඩිහිටියන් දරුවන්ට කියා දෙයි. පුහුල හා සම්බන්ධ දෙයකි අල්. පුහුල් අල් විවිධ යාතු කරම සඳහා යොදා ගන්නා අතර පුහුල් අල් මත විවිධ අමනුෂ්‍ය රැස ඇදීම ද තොට්ට් පවිල් වලදී සිදු කරයි. මෙහි දී සාමාන්‍යයන් සිදුකරන්නේ කඩුවකින් පුහුලය දෙකට පැඳීමය. කෙදිනකවත් ගෙදර මූලිනැන්ගෙය තුළ වික්‍රෑණයට පුහුල් දෙකට පැවත්නේ නැත. වික්‍රෑණය සඳහා පුහුල් කපන්නේ දික් අතටය. මෙය මට හෝ මිත්තනිය දියතියට කියා දෙන වික් පාඩමකි.

පාරමිපරික ආහාර තාක්ෂණයේදී පළා වර්ග පිළිබඳ දැනුම නිරන්තරයෙන් මට හරහා දියතියට සම්ප්‍රේෂණය වුවකි. පළා වර්ග යොදාගෙන සකසන ලද සම්බේල, මැල්ලම්, ඇඹුල, නියුම්ලව මෙන්ම බැඳුම ද පාරමිපරික ආහාර තාක්ෂණයේ මතිමය වැඳහා දක්වන පිසිමේ කුමයන් ය. කොළ හැකිවීමට පෙර පළා තෙලුගැනීම මෙන්ම රාඛියට ආහාරයට ගැනීමට නුසුදිසු පළා වර්ග පිළිබඳ දැනුම මෙහිදී විශේෂ විය. රසවත් පළා වර්ගයක් වන රතු නිවිතිය කුල්ලට කඩා නොගැනීමත්, කුල්ලේ තබා රතු නිවිතිය තේරීමත් සිදු නොකරයි. විසේම ගැඩිනි මවක් සිටින නිවසට රතු නිවිතිය ගෙන නැත.

කැවුම් පිසිමේදී තාවිචියේ තෙල් පිරිමැසීම සඳහා ද කෙම් කුමයක් භාවිතා කරයි. එහිදී තාවිචිය ඇල්ලීමට ඇති ස්ථාන දෙක අතරට තෙල් හැන්දන් විය හරහාට වන පරිදි කැවුම් කුරන් තබා විවිට සැදෙන කතිර ආකාර කොටස් හතරට වෙන වෙනම තෙල් දැමීම සිදු කරයි. මෙම අවස්ථාවේ දී ඒ අවට සිටින්නේ සියලුම නිශ්චඩිව සිටි. යම් හෙයකින් තෙල් වක්කරන විට යමෙකුගේ කටහඩ ඇසුනුනාත් කැවුම් කැරවීම, වැඩිපුර තෙල් වැයවීම, කැවුම් අවපැහැ වීම, රසය අඩුවීම ආදි දේ සිදුවන බවට විශ්වාසයක් ඇත. විසේම අලුත් අවුරුද් කාලයට කේදුරුවන් සුලහ නිසා පළමුව පිසින කැවුම කොඳුරු කැවුම ලෙස මූලිනැන් ගෙයින් පිටත උස් ස්ථානයක තැබීමද සිරිතකි. ජෙව විවිත්වයට අයත් කුඩා කේදුරුවන් පිළිබඳව වුවද අප මූණ්‍යම්තන් සතු සැලකිල්ල වියින් පිළිබුමු වේ.

නිවසක බත් මුට්ටිය ලිප තබන අවස්ථාවේදී ද කිසිවෙකුගේ කටහඩක් හා නොගැටෙන පරිදී විය සිදු කිරීම අතීතයේ සුලහ වූ වාර්තායකි. විසේ වුවොත් ඉදෙන බතේ අස්ථිවත්න අසු වන බවට විශ්වාසයකි. විසේම බත් මුට්ටිය ලිප තබන විට අන් අය සමග ගුළුදයෙන් හෝ සිතේ තරහකින් නොසිරීමත් ආහාරය සඳහා පෙරාතුව මස් මාංග පිළියෙළ කළා නම් දැන් වල තැවරැනු ලේ අදිය නොදින් සේඛාගෙන බත් මුට්ටිය ලිප තැබීමේ කාර්ය සිදු කිරීමත් සිරිතක් විය. බත් මුට්ටිය ලිප තබා වියට වැදීම මැණියන් විසින් සිදුකරනු අප සැවොම දැක ඇත. ආහාර සඳහා අලේ තිබෙන ගරුත්වය විසින් වැදුනාමාන වේ. සැමට ගක්තිය භා පෝෂණය සපයන ආහාරයට ගෘහනිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ගෞරවය ද මෙම සිරිතෙන් ලැබෙන බව සිතිය හැක. පිසිගත් බත් උණුසුම් පිටම බත් විට්ටියට දමා කැට පොඩිවන ලෙස තුනී කර නිවුනු පසු නැවත බත් මුට්ටියට දැමීම සිදුවිය. බත් පිළිනුවීම වැඳැක්වීම මෙහි අරමුණාක් විය. බත් විට්ටිය සඳහා පත් විශින් වියන ලද විට්ටියක් වන අතර රමිපේ පත් විශින් වියන ලද බත් විට්ටිද යොදාගත් අවස්ථා ඇත. රමිපේ පත් විශින් බතට ආහාර රැවිය වඩා සුවදක් ලැබේ.

ප්‍රධාන ආහාරය වූ බත් විවිධ අවස්ථාවල විවිධ විවිධ නම්වලීන් හඳුන්වයි. හිඳු බත්, දවල් පත, රු බත, දිය බත, කිර බත, ඇඹුල, මුත්තෙටෙටුව, මුරුනැන්ගේ බත්, හිඳු දානය, දවල් දානය මෙන්ම ආදර බත හා මල බතද මෙයට උභාහනායන්ය. විම නම් වියට අභාල අවස්ථාව හෝ උත්සවය හා බැඳී පවතින අතර පිළියෙළ කිරීමේ කුමයන් හා සම්බන්ධ වියටම ආවේනික වූ පාරමිපරික දැනුම් ද අන්තර්ගතය මුත්තෙටෙටුව ගෙන ගියේ කමතටය. මුත්තෙටෙටුව පිළියෙළ කිරීමට අහල පහල කාන්තාවන් කිප දෙනෙකු බත පිසින ගෙදරට වික්විය. විය සාමුහිකන්වයේ ප්‍රතිච්ලයකි.


මිටි භාග් මුට්ටිය අතීතයේ මූලිනැන්ගෙයි ලිප අසල නිවුනු ප්‍රධාන අංගයකි. ආහාර පිසිමට ගන්නා සහුල් විශින් සහුල් මිටික් පාහේ සැම දිනකම මෙම මුට්ටියට දැමීම සිරිත විය. හැඩිසි අවස්ථාවකදී ප්‍රයෝගනයට ගැනීම සඳහා මෙසේ සහල් ඉතිර කිරීම සිදුකරන අතර විම පුරදේද නිරතුරුව දකින දුදුරුවන් ඉතිර කිරීමේ පුරදේද සිය පිළිතයට ලැගාකර ගන්නා ලදී.

දිය මුණු පොල්කරිට මූලිතයේගේ වැදගත් අංගයකි. ලිප අසල නිබෙන පොල්කරිටේ පිටත බැඳෙන මුණු ඉවත් නොකරන්නේ විය අත් බෙහෙත් සඳහා ගන්නා නිසාවෙනි. ගෙදර මුණු පොල්කරිට හිස් වීමට ඉඩ නොදෙන්නේ විය නිවසට අසුහ ගෙන දෙන බවට ඇති විශ්වාසයකිනි. විසේම මුණු පොල්කරිටට කෙලින්ම කළයෙන් කිසිදා වතුර දුමන්නේ ද නැත.

ඇයෙක් නගන භට්‍යාතීම හා සිරුරේ ඉන්නන් භටගෙන ඇති අවස්ථාවන්හිදී උතුරන බන්හලේයේ ඇතිවන පෙන හෝ බත ඉදෙන විට ලිපේ ඇති දර කැබලි වලට පිටත කෙරවලේ ඇතිවන පෙන ආලේප කිරීම ද ප්‍රසිද්ධ කෙමි කුමයකි. මෙම අවස්ථා දෙකම ද කා සමගවත් කතා නොකර රහස් සිදු කරයි. පාරමිපරික ආහාර තාක්ෂණයේ දී කොස් විවිධ ආකාරයෙන් පිසාගෙනු ලබයි. කෙසේ වෙතත් කොස් බර ආහාරයකි. ඒ නිසාම කොස් සමර අඩු විංජන සකසන්නේ විඛිනෙක ගැලපෙන ආහාර පිළිබඳ දැනුම විදහාපාමින්ය. 'කොස් කාලා අඩු මුලක් උඩින් පැන්නත් ඇති' යන කියමනෙන්ම ආහාර ගැලපීමේ වැදගත්කම සමාජගතව ඇති ආකාරය පැහැදිලිය.

කොස් ගමක පැවති සමඟිය හා සාමූහිකත්වය විදහා දක්වන ආහාරයක් යැයි පැවසීම සාධාරණ බව සිතිය නැක. ගමක කොස් ගෙඩියක්, වරකා ගෙඩියක් කටුරුත් තතියම ආහාරයට ගන්නේ නැත. තමනට අවශ්‍ය ප්‍රමාණය ගෙන ඉතිරිය කොස් බැං ලෙස හෝ කොස් පලු ලෙස තම අස්ථ්‍රාසිනට බෙදා දීමද නිතැතින්ම සිදු විය. කොලපතක් මත තැබූ කොස් පලුවක් අසවලාට ගිහින් දෙන්නායි කියමින් වැඩිහිටියක් තම දුදර්වනට දුන්නේ සහැවනයේ පාඩම ප්‍රායෝගිකවම ඔවනට අවබෝධ කර ගැනීමට ඉඩ සලකමිනි. විසේම ඉදුනු වැළගෙඩි ජනය ගමන් ගන්නා මාවත අසල ව්‍යුත්ලා තබා මග යන වින ඕනෑම අයෙකුට විහි රස බැඳීමට සැලැස් වූ අවස්ථා අතිතයේ දැක ඇත.

දුර බැහැර ගමනක් සඳහා ආහාර රැගෙන යාමට සිදුවන අවස්ථා සඳහා (බත් මුල් බැඳීම) සකස් කරගත් කොළපත්, තවාගන්නා ලද කෙසේල් කොළ හෝ වැවෙන් කඩාගත් නෙළුම් කොළ අතිතයේ සුලහව යොදාගන්නා ලදී. කොළපතේ අනුළත සිවිය වෙන් කරගෙන ආහාර දැවටුම් සඳහා සකස් කිරීම ප්‍රධාන වශයෙන් ගෘහ මූලික පිරිමින් අතින් සිදු වුවක්. නෙළුම් කොළයේ දැවටන ලද බත් මුලක් දීග හැරීමේ දී දැනෙන සුවිශේෂිය සුවිද ආහාර රැවිය වඩවයි. ගැමි ජන ප්‍රාගිතයේ දී මස් හා මාල් දැවටීම සඳහා නෙළුම් කොළ නොගැනීම ද සිරිතකි. නෙළුම් මලට ඇති ප්‍රජනීයතවය මෙයට හේතු වුවායැයි අනුමාන කළ නැක. ගමේ සිරින ගැඩිනි මවිවරෙන්ට ආහාර වේලක් දීම තවමත් දැකිය හැකි සිරිතකි. මෙහිදී ආහාර රැවිය වඩවන විංජන ඇතුළත් කිරීම සිදු කරන අතර ඒ ආහාර සැකසීමේ දී ද ඉමහත් සැලකිල්ලෙන් සිදුවන්නකි. විසේම ගැඩිනි මවකට ආහාර වේලක් දීම පිහිනක් ලෙස අදවත් සලකන අතර වීමගින් උඩිම් මාතෘත්වය පිළිබඳව ජන සමාජයේ ඇති ගෞරවය විදහා පාන්නකි.



පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය